

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 පෙබරවාරි මස 10 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහ සභා රැස්වීමේ වාර්තාව.**

සභාගී වූ :-

- | | | |
|--|---|--|
| 1. ගරු සභාපති | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමා | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජේතේන්ද්‍ර කුලනිලක මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්න මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණ ජයවර්ධන මැතිතුමිය |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශාමිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමිය | - | ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමිය | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාර් රූපසිංහ |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමිය | - | එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා |

සභාගී නොවූ

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ආර්. ගයාන් දුමින්ද චන්ද්‍රසිරි මැතිතුමා
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ලියනගේ චන්දන කුමාර මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මැතිතුමා - ආර්.පී. යසරු දෙවන්මිණ රාජපක්ෂ
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා
- 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - කේ.ඒ.ඩී. ෆිලිෂියා ඇනට් ඔල්ගා මැතිතුමිය
- 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මැතිතුමා - පුස්සලේගේ අමල් නිශාන්ත සිල්වා
- 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ඩී. මාලනී චන්ද්‍රනා මැතිතුමිය
- 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එස්. චන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා ගරු උප සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමියනි, සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 පෙබරවාරි මාසයේ 23 වෙනි මහ සභා රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමටයි සුදානම් වෙන්නේ. නියමිත වේලාව පෙ.ව.10.00 ටම සභාව පටන් ගැනීමට නොහැකි වීම පිළිබඳව අපි කණගාටුව ප්‍රකාශ කරනවා. 10.30 ට කලින් සභාව ආරම්භ කරනවා. ඒ සඳහා සහභාගී වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා සියළුදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළි ගන්නවා. ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඒවගේම කාර්යමණ්ඩලය සියළුදෙනාමත් ජනමාධ්‍යවේදී මහත්වරුන් සියළුදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළි ගන්නවා. මේ 23 වන මහ සභාව. අපි සියලු දෙනා අද වගේ දවසක තමයි ඡන්දෙන් පත්වෙලා මේ ප්‍රාදේශීය සභාවට ජයග්‍රහණය කරපු අවුරුදු 02 සම්පූර්ණ වෙනවා ඔබෙන් මගෙන් මේ මන්ත්‍රී ධුරයට. ඒ නිසා සියලුදෙනාටම සුභ පාර්ථනා කරනවා අපි අවුරුදු දෙකක් තර්ක විතර්ක කරමින් වාද විවාද කරමින් මේ ප්‍රදේශයේ මහජනතාවගේ සුභසාධනය සහ සීතාවක ප්‍රාදේශීය සභාවේ නම පැවතීම සඳහා අපි වැඩ කළා කියලාත් සිහිපත් කරමින් න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම තියෙන්නේ පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කර ගැනීම.

සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දීලා පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කරන්න ගරු මන්ත්‍රීතුමන්ලාට අවස්ථාව ලබා දෙනවා.

01.පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2020.01.13 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ මේරි මාග්ට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2020.01.13 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ මේර මාග්‍රට මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02. සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.

01. කොස්ගම, කනම්පැල්ල, ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ මූලිකත්වයෙන් හා ගංඟාරෝහණ පුජෝත්සව කමිටුවේ සංවිධානයෙන් රංචල දෙවිදුන්ගේ ආශීර්වාදය පතා වාර්ෂිකව සිදු කරනු ලබන ගංඟාරෝහණ පෙරහර හා පුජෝත්සවය 2019 වර්ෂයේ දී අති සාර්ථකව සිදු කළ බවත්, ඒ වෙනුවෙන් ගරු සභාපතිතුමා හා සීතාවක ප්‍රාදේශීය සභාව දක්වන ලද දායකත්වය සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පල කරන බවත් සඳහන් කරමින් 2020.01.15 දිනැතිව කොස්ගම, කනම්පැල්ල, ශ්‍රී සුමනාරාමයේ විහාරාධිකාරී, හිටපු පර්වේනාධිපති, ගංඟාරෝහණ පුජෝත්සව කමිටුවේ ප්‍රධාන සංවිධායක හා අනුශාසක කනම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන් වහන්සේ විසින් යොමු කරන ලද ලිපිය.

02. "බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන් 2020.01.03 දින පැවති පළාත් ඩෙංගු මර්දන මෙහෙයුම් කමිටුවේ ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම" යන හිසින් යුතුව පළාත් ඩෙංගු මර්දන මෙහෙයුම් කමිටු රැස්වීමේදී ගන්නා ලද උපදෙස් හා තීරණ පිළිබඳව දැනුවත් කරමින් මේ සම්බන්ධව පළාත් පාලන ආයතන වල අවධානය යොමු කර විශේෂ වැඩසටහනක් සකස් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දන්වමින් 2020.01.07 දිනැතිව පළාත් පාලන කොමසාරිස් (බ.ප.) විසින් බස්නාහිර පළාතේ සියළුම පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් වෙත යොමු කරන ලද ලිපිය.

ගරු සභාපතිතුමා

මීළඟට විශේෂ නිවේදන යටතේ අපිට කියන්න තියෙන්නේ වසර ආරම්භයේ මේ ගතවුණ මාසයක කාල සීමාව ඇතුළේ අපේ සභාවේ මන්ත්‍රීවරුන් විදියට මන්ත්‍රීවරයෙක් සම්බන්ධවත්, සභාවේ සේවකයෙක් සම්බන්ධවත් පහුගිය මාස 1 ½ ක කාල සීමාව ඇතුළේ සභාවේ නමට යම් කැළලක් වන ආකාරයේ කටයුතු දෙකක් සිදු වුණු බව මාධ්‍ය ඔස්සේ අපි දැන ගන්නා. අපි මේ ගැන කතා කළ යුතු නැති වුණත් සීතාවක ප්‍රාදේශීය සභාව නම සඳහන් වෙන නිසා මේ සඳහා බහුතරයක් මේ කටයුතු වලට සම්බන්ධ නොවන බව සඳහන් කරන්න ඕන. බොහොම ගෞරව්‍යවත්විත විදිහට අපේ ගරු උප සභාපතිතුමා ප්‍රධාන මන්ත්‍රීවරු අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා සැකපිට හෝ එක් අයෙක් මේ සම්බන්ධව සිටිම නිසා පහුගිය කාල සීමාව තුළ සීතාවක ප්‍රාදේශීය සභාවේ නමට විශාල කැළලක් හා අගෞරවයක් වුණු බව සඳහන් කරන්න ඕනේ. ඒ නිසා එය මම මාධ්‍යවේදී මහත්වරුන් වෙත මතක් කරන්නේ මෙය වාර්තා කළ යුතු නම් ගම් සමඟ වාර්තා වුණොත් අනෙක් සියලු මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මන්ත්‍රීවරයන්ගේ නම සැකපිට හෝ අත්අඩංගුවට

ගත් අයගේ නම් ප්‍රකාශ වන්නේ නම් මම හිතන්නේ ප්‍රාදේශීය සභාවේ අනෙක් මන්ත්‍රීවරුන් විදිහට අපි හැම දෙනාටම මා ඇතුළු අනෙක් සියලු දෙනාට එහි යම් සාධාරණයක් ඉෂ්ට වෙනවා. නමුත් පහුගිය කාලයේ එහෙම නැතුව කවුද කියන තත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මම අදහස් කරන්නේ මම මේ කියන්නේ මෙකේ අපේ එක් මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලු මන්ත්‍රීවරු සැකපිට හෝ මේ චෝදනාවට ලක් විය යුතු හෝ අසාධාරණයට අපවාදයට ලක්විය යුතු නැතැයි කියන කාරණය ගැන මම සඳහන් කරන්න ඕන පක්ෂ විපක්ෂ හේදයන්ගෙන් තොරව. ඒ නිසා ඒ ගැන මම අනිගය කණගාටු වෙනවා සභාවේ නමට හානියක් කැලලක් මන්ත්‍රී ධුරයකට හානියක් කැලලක් වෙන විදිහෙ සිද්ධියක් සිදු වීම නිසා සභාව පැත්තෙන් අපිට වෙච්ච හානිය පිළිබඳව අනිගය කණගාටු වෙනවා සහ ඒ මන්ත්‍රීවරයා ඒ කටයුතු වල නියලුනේ නම් එය සභාවට සහ මන්ත්‍රී ධුරයට කරන ලද විශාල හානියක් කැලලක් බව සඳහන් කරන්නට ඕනේ. ඒ ගැන ඉතාමත්ම කණගාටු වෙනවා මොකද මේ කියන්නාවූ සිද්ධිය පිළිබඳව තාම උසාවියෙන් මේ ගැන තීන්දු වෙලා නැහැ. ඒ නිසා ඒ කියන්නාවූ සිද්ධිය එලෙසින් සිදු වුණා නම් එය මන්ත්‍රීවරයෙකුට කිසිසේත්ම නුසුදුසු බව අපි ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා. ඒ වගේම ඊයේ දිනයේ සේවකයෙකු සම්බන්ධව සිදු වූ සිද්ධියත් එලෙසයි ඒ නිසා අනිගය වූ බහුතරයක් සේවකයන් සහ 99% සේවකයන් එසේ නොවෙයි කියලායි මා විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් සේවකයන්ට වැඩ කරන උදවියට ඒ සඳහා වූ කැලල මම හිතනවා අපේ සීතාවක ප්‍රාදේශීය සභා ඉතිහාසයේ මම අහලා නැහැ එවැනි සිද්ධියකට අපේ සේවකයෙක් ලක් වුණා කියලා. ඒ නිසා ඒ කවුද කියන කාරණාව පිළිබඳව මම නම කියන්නේ නැහැ තාම නම් ප්‍රසිද්ධ නැති නිසා නමුත් දන්නවා ඇති. ඒ නිසා එවැනි දේවල් වලට අපේ සේවකයෝ බහුතරය 99% ක්ම සම්බන්ධ නැති බව සඳහන් කරන්න ඕන. නමුත් සේවය කරන ස්ථානය නිසා මේ හැමෝටම යම් අපවාදයක් කැලලක් ඇති වුණා නම් ඒ ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරන්න ඕන. මේ සේවකයන් තමන්ගේ ප්‍රමාණය දැන තමන් කළ යුතු සහ නොකළ යුතු දේ ගැන දැන කටයුතු කිරීමටයි අවශ්‍ය වන්නේ. ඒ නිසා විශාල අපකීර්තියක් ඇති වෙනවා. ඒ නිසා මම මේ ප්‍රකාශය කළේ. ඒ නිසා මෙකෙන් 99% දෙනා මන්ත්‍රීවරු හෝ සේවකයෝ මේ සම්බන්ධව වගකිව යුතු නැති බව අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ ඒ සේවකයන්ගේ ගෞරවය හා මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම පිණිස.

03.ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.පාදුක්ක, කොළඹ පාර, 81/2 හි පදිංචි එස්.ඩී ජයසූරිය මයා විසින් "වැසි ජලය ගෙය තුළට ගලා ඒම වැළැක්වීම සඳහා සහාය පැතීම" යන හිසින් යුතුව අසල්වාසීන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මේ වනවිට තිබූ සියළුම ස්වභාවික ජලය බැස යාමේ මාර්ග සම්පූර්ණයෙන්ම

ඇහිරි ඇති බැවින් ඉදිරි වැසි කාලයට ප්‍රථම මේ තත්වයට යම් විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලමින් 2020.02.08 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. අංගමුව ප්‍රදේශයේ ප්‍රයිම් ලැන්ඩ් ඉඩමේ පොදු කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවට ලබා දී ඇති ඉඩම හරහා පාරක් ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවය පල කරමින් 2020.01.08 දිනැතිව එම ඉඩමේ බිම් කැබලි අයිතිකරුවන් විසින් අත්සන් ලේඛනයක්ද සමඟින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. අංක 426, තාවල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ තාවල්ගොඩ ගම හරහා දිවෙන ප්‍රධාන මාර්ගයට සම්බන්ධිත අතුරු මාර්ග හා වෙනත් ගම් වලට පිවිසෙන මාර්ගයන් සඳහා ගමට ප්‍රවිෂ්ඨ වීමේදී එම මාර්ග හා ප්‍රදේශ හඳුනා ගැනීමේ පහසුවට නිවාස වල ලිපිනයන් හඳුනා ගැනීමේ පහසුවට අතුරු මාර්ග සඳහා නාම පුවරු යෙදීමට V- TEC පුද්ගලික ආයතනය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට එකඟ වී ඇති බැවින් ඒ සඳහා අවධානය යොමු කර අනුමැතිය ලබා දෙන මෙන් ඉල්ලමින් 2019.12.25 දිනැතිව කොස්ගම, තාවල්ගොඩ, තාවල්ගොඩ ගම්වාසීන් වෙනුවෙන් බී.ජී. බාලසුරිය මයා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. සාලාව ග්‍රාම නිලධාරී වසමේ බොරළුගොඩ ශක්ති උයන පාර හා සුදුවැල්ල ග්‍රාම නිලධාරී වසමේ බොරළුගොඩලන්ද යා කෙරෙන මාර්ගය ඉදිකිරීම සඳහා බාධාවක්ව පවතින භූමිය නිදහස් කර දෙන මෙන් ඉල්ලමින් කොස්ගම, බොරළුගොඩ, මාවල්ගම පාර අංක 249/2 හි පදිංචි අයි.එස්.කේ.එස්. රණතුංග මයා විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. "අප විසින් සම්පූර්ණ ප්‍රාග්ධන මුදලම යොදවා ගොඩනගන ලද හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අසාධාරණ අන්දමින් වැඩි කරන ලද කඩ කාමර මාසික කුලිය නැවත සංශෝධනයද අසාධාරණ බැවින් සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලීම" යන හිසින් යුතුව නම සංවිධානයේ දැඩි විරෝධය හා ඉල්ලීම මත නැවත සංශෝධනයක් මගින් කඩ කුලිය අඩු කරන බව පැවසුවත් එයින් සාධාරණය ඉටු නොවී ඇති බැවින් එය ඉතා සාධාරණ දැරිය හැකි අගයක් රටේ වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන මානුෂීය අගයක් විය යුතු බවත් සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන කොමසාරිස්තුමා වෙතද පිටපත් සහිතව හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො.65 හි නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය විසින් 2020.02.10 දිනැතිව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. පාදුක්ක, හල්පෙ ASP කන්ද කපා පස් ප්‍රවාහනය කිරීම නිසා ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුවන අවහිරතා සම්බන්ධයෙන් සඳහන් කරමින් මේ තත්වය වළක්වා ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් 2020.01.23 දිනැතිව පාදුක්ක, හල්පෙ, අංක 276 හි පදිංචි එච්. ප්‍රේමදාස මයා විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් කොට්ඨාස මන්ත්‍රීතුමා, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී වෙතද පිටපත් සහිතව ලේකම්තුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. "අප විසින් සම්පූර්ණ ප්‍රාග්ධන මුදලම යොදවා ගොඩනගන ලද හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අසාධාරණ අන්දමින් වැඩි කරන ලද කඩ කාමර මාසික කුලිය නැවත සංශෝධනයද අසාධාරණ බැවින් සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලීම" යන හිසින් යුතුව තම සංවිධානයේ දැඩි විරෝධය හා ඉල්ලීම මත නැවත සංශෝධනයක් මගින් කඩ කුලිය අඩු කරන බව පැවසුවත් එයින්ද සාධාරණය ඉටු නොවී ඇති බැවින් එය ඉතා සාධාරණ දැරිය හැකි අගයක් රටේ වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන මානුෂීය අගයක් විය යුතු බවත් සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන කොමසාරිස්තුමා වෙතද පිටපත් සහිතව හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො.65 හි නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය විසින් 2020.02.10 දිනැතිව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. "අප විසින් සම්පූර්ණ ප්‍රාග්ධන මුදලම යොදවා ගොඩනගන ලද හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අසාධාරණ අන්දමින් වැඩි කරන ලද කඩ කාමර මාසික කුලිය නැවත සංශෝධනයද අසාධාරණ බැවින් සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලීම" යන හිසින් යුතුව තම සංවිධානයේ දැඩි විරෝධය හා ඉල්ලීම මත නැවත සංශෝධනයක් මගින් කඩ කුලිය අඩු කරන බව පැවසුවත් එයින්ද සාධාරණය ඉටු නොවී ඇති බැවින් එය ඉතා සාධාරණ දැරිය හැකි අගයක් රටේ වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන මානුෂීය අගයක් විය යුතු බවත් සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන කොමසාරිස්තුමා වෙතද පිටපත් සහිතව හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො.65 හි නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය විසින් 2020.02.10 දිනැතිව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01."අප විසින් සම්පූර්ණ ප්‍රාග්ධන මුදලම යොදවා ගොඩනගන ලද හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අසාධාරණ අන්දමින් වැඩි කරන ලද කඩ කාමර මාසික කුලිය නැවත සංශෝධනයද අසාධාරණ බැවින් සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලීම" යන හිසින් යුතුව නම සංවිධානයේ දැඩි විරෝධය හා ඉල්ලීම මත නැවත සංශෝධනයක් මගින් කඩ කුලිය අඩු කරන බව පැවසුවත් එයින් සාධාරණය ඉටු නොවී ඇති බැවින් එය ඉතා සාධාරණ දැරිය හැකි අගයක් රටේ වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන මානුෂීය අගයක් විය යුතු බවත් සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන කොමසාරිස්තුමා වෙතද පිටපත් සහිතව හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො.65 හි නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය විසින් 2020.02.10 දිනැතිව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රිතුමන්ලා ගරු මන්ත්‍රිතුමියන්ලා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01."අප විසින් සම්පූර්ණ ප්‍රාග්ධන මුදලම යොදවා ගොඩනගන ලද හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අසාධාරණ අන්දමින් වැඩි කරන ලද කඩ කාමර මාසික කුලිය නැවත සංශෝධනයද අසාධාරණ බැවින් සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලීම" යන හිසින් යුතුව නම සංවිධානයේ දැඩි විරෝධය හා ඉල්ලීම මත නැවත සංශෝධනයක් මගින් කඩ කුලිය අඩු කරන බව පැවසුවත් එයින් සාධාරණය ඉටු නොවී ඇති බැවින් එය ඉතා සාධාරණ දැරිය හැකි අගයක් රටේ වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන මානුෂීය අගයක් විය යුතු බවත් සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන කොමසාරිස්තුමා වෙතද පිටපත් සහිතව හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො.65 හි නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය විසින් 2020.02.10 දිනැතිව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රිතුමන්ලා ගරු මන්ත්‍රිතුමියන්ලා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (08) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසීලි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01."අප විසින් සම්පූර්ණ ප්‍රාග්ධන මුදලම යොදවා ගොඩනගන ලද හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අසාධාරණ අන්දමින් වැඩි කරන ලද කඩ කාමර මාසික කුලිය නැවත සංශෝධනයද අසාධාරණ බැවින් සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලීම" යන හිසින් යුතුව නම සංවිධානයේ දැඩි විරෝධය හා ඉල්ලීම මත නැවත සංශෝධනයක් මගින් කඩ කුලිය අඩු කරන බව පැවසුවත් එයින් සාධාරණය ඉටු නොවී ඇති බැවින් එය ඉතා සාධාරණ දැරිය හැකි අගයක් රටේ වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන මානුෂීය අගයක් විය යුතු බවත් සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන කොමසාරිස්තුමා වෙතද පිටපත් සහිතව හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො.65 හි නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය විසින් 2020.02.10 දිනැතිව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රිතුමන්ලා ගරු මන්ත්‍රිතුමියන්ලා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01."අප විසින් සම්පූර්ණ ප්‍රාග්ධන මුදලම යොදවා ගොඩනගන ලද හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අසාධාරණ අන්දමින් වැඩි කරන ලද කඩ කාමර මාසික කුලිය නැවත සංශෝධනයද අසාධාරණ බැවින් සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලීම" යන හිසින් යුතුව නම සංවිධානයේ දැඩි විරෝධය හා ඉල්ලීම මත නැවත සංශෝධනයක් මගින් කඩ කුලිය අඩු කරන බව පැවසුවත් එයින් සාධාරණය ඉටු නොවී ඇති බැවින් එය ඉතා සාධාරණ දැරිය හැකි අගයක් රටේ වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන මානුෂීය අගයක් විය යුතු බවත් සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන කොමසාරිස්තුමා වෙතද පිටපත් සහිතව හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො.65 හි නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය විසින් 2020.02.10 දිනැතිව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (10) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01."අප විසින් සම්පූර්ණ ප්‍රාග්ධන මුදලම යොදවා ගොඩනගන ලද හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අසාධාරණ අන්දමින් වැඩි කරන ලද කඩ කාමර මාසික කුලිය නැවත සංශෝධනයද අසාධාරණ බැවින් සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලීම" යන හිසින් යුතුව නම සංවිධානයේ දැඩි විරෝධය හා ඉල්ලීම මත නැවත සංශෝධනයක් මගින් කඩ කුලිය අඩු කරන බව පැවසුවත් එයින් සාධාරණය ඉටු නොවී ඇති බැවින් එය ඉතා සාධාරණ දැරිය හැකි අගයක් රටේ වර්තමාන ආර්ථික තත්වයට ගැලපෙන මානුෂීය අගයක් විය යුතු බවත් සඳහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන කොමසාරිස්තුමා වෙතද පිටපත් සහිතව හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො.65 හි නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය විසින් 2020.02.10 දිනැතිව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා අමතා යොමු කරන ලද ලිපිය.

04. යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න.

ගරු සභාපතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දෙනවා.

04 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරයි.

i.2019 වසරේ විවිධ වැඩසටහන් වැය ශීර්ෂ යටතේ ඉක්බිති හා ස්නේහක තෙල් සඳහා අයවැයෙන් වෙන් කල මුදල් වෙත වෙනම කොපමණද?

203 - 2 -	රු 2,300,000.00
303 - 2 -	රු 2,102,000.00
503 - 2 -	රු 171,200.00
603 - 2 -	රු 1,000.00

ii. එහි මුළු අගය කොපමණද?

පිළිතුර - රු 5,751,200.00

iii. එම මුළු අගය 2019 අයවැයෙහි මුළු ආදායමෙන් කවර ප්‍රතිශතයකිද?

පිළිතුර - 1.65%

iv. එම මුළු මුදල 2019 වසරේ පහත රථ වාහන වෙනුවෙන් වියදම් කළ අගයන් වෙත වෙනම ප්‍රකාශ කරන්න.

වාහනය	වර්ෂයේම ඉන්ධන වියදම රු.
I. PE - 6879 කැබ් රථය	- 584,729.20
II. 252 - 6388 කැබ් රථය	- 381,950.00
III. 251 - 0684 කා කැබ් රථය	- 301,375.00
IV. LE - 6946 විපර් රථය	- 415,100.00
V. LL - 6461 විපර් රථය	- 457,500.00
VI. HE - 5534 ගලි බවුසරය	- 528,330.93
VII. GI - 3144 ත්‍රීරෝද රථය	- 101,239.60
VIII. QL - 6131 ත්‍රීරෝද රථය	- 136,132.23
IX. AAA - 8572 ත්‍රීරෝද රථය	- 134,514.00
X. GE - 5593 ට්‍රැක්ටරය	- 122,995.00
XI. RD - 9425 ට්‍රැක්ටරය	- 126,138.00
XII. AAA - 9451 ත්‍රීරෝද රථය	- 108,092.00
XIII. RD - 8301 ට්‍රැක්ටරය	- 316,487.68
XIV. LM - 5604 කම්පැක්ටරය	- 574,650.00
XV. ZA - 5041 බැකෝ යන්ත්‍රය	- 844,600.00
XVI. ZA - 5421 මෝටර් ශ්‍රේඛරය	- 96,100.00
XVII. RX - 9480 ජල බවුසරය	- 4,133.00
XVIII. RY - 5670 ජල බවුසරය	- 1,997.00

05. යථා පරිදි කල් දී ඇති යෝජනා.

ගරු සභාපතිතුමා

05 – (01) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 – (01). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු හංවැල්ල නව වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය 2018.07.30 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2591 අංක දරණ ලිපිය මගින් දක්වා එවා නිබ්‍ර තක්සේරු වාර්තාව අවලංගු කර, 2019.05.03 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2591 අංක දරණ ලිපිය මගින් දක්වා ඇති පහත උප ලේඛනයේ සඳහන් මාසික වෙළඳපොළ කුලිය 2018.11.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

උප ලේඛනය	
නව වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය	
කඩ කාමර අංකය	මාසික කුලිය රු.
1	8,100.00
2	4,600.00
3	3,900.00
4	4,600.00
5	3,900.00
7	3,900.00
8	10,000.00
9	5,300.00
10	3,900.00
11	10,000.00
12	4,800.00
13	3,900.00
14	4,800.00
15	3,900.00
16	9,500.00
17	2,100.00
18	9,500.00
19	4,800.00
19 ඒ	3,900.00
20	4,800.00
20 ඒ	3,900.00
22	6,300.00
23	5,500.00
24	3,900.00
25	4,400.00
26	3,900.00
27	4,400.00
28	3,900.00
29	4,400.00
30	3,900.00
31	4,400.00
32	3,900.00
33	4,400.00
34	2,400.00

35	3,500.00
36	3,900.00
37	3,500.00
38	3,900.00
39	3,500.00
40	3,900.00
41	3,500.00
42	3,900.00
43	3,500.00
44	3,900.00
45	5,100.00
46	4,800.00
47	3,500.00
48	4,200.00
49	3,500.00
50	4,200.00
51	3,500.00
52	4,200.00
53	3,500.00
54	4,200.00
55	3,500.00
56	4,200.00
57	3,500.00
58	4,200.00
59	3,500.00
60	4,200.00
61	3,500.00
62	4,200.00
63	3,500.00
64	4,200.00
65	3,500.00
66	3,500.00
67	ම.අංක සීඩී/ආර්පී/2591 හා 2015.10.15දින දරණ ලිපිය මගින් එවා ඇති තක්සේරු වටිනාකම වලංගු වේ.
68	3,500.00
69	3,500.00
70	3,500.00
71	ම.අංක සීඩී/ආර්පී/2591 හා 2015.10.15දින දරණ ලිපිය මගින් එවා ඇති තක්සේරු වටිනාකම වලංගු වේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමා

බොහොම ස්තූතී සි ගරු මන්ත්‍රීතුමා. මේ යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් කාරක සභාවකට යන්නන් පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව කරුණු දැන ගන්න මම මහ සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහ සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ. මේරි මාගුට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව ඊළඟ මහ සභාව වෙනකල් මාසයක කාලයක් මේ හැමෝගෙම ඉල්ලීම අනුව නැවත වතාවක් මම කල් ලබා ගන්නා බව සභාවට දැනුම් දෙනවා.

ඉහත යෝජනාව ගරු සභාපතිතුමා විසින් මාසයක කාලයක් සඳහා කල් ලබා ගන්නා ලදී.

05 – (02). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු පහත සඳහන් දේපල 2020 වර්ෂයට බදු ලබා දීම සඳහා 2019.12.27 දින පැවති ටෙන්ඩර් මණ්ඩල තීරණය අනුව හා 2020.01.28 දින පැවති ටෙන්ඩර් මණ්ඩල තීරණය අනුව පහත උප ලේඛනයේ පළමු තීරයේ සඳහන් දේපල එකී උප ලේඛනයේ දෙවන හා තෙවන තීරයන්හි සඳහන් ටෙන්ඩර්කරුගේ නම හා ටෙන්ඩර් මුදල අනුව ගිවිසුම් ගත වෙමින් එකී ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

දේපල විස්තරය	ජයග්‍රාහී ටෙන්ඩර්කරුගේ නම හා ලිපිනය	ජයග්‍රාහී ලංසුව රු.
කහහේන සතිපොළ	කොඩිකාර හේවාචසම්ගේ සුදන් ප්‍රියදර්ශන	137,000.00

	කුමාර, 374/බී, කහහේන වග.	
හංවැල්ල එළ හරක් මස් කඩය	මොහොමඩ් නවුජාන් මොහොමඩ් සෆ්රාස් ජාන්, නො. 345/1, තල්දුව, අවිස්සාවේල්ල.	2,455,000.00
හංවැල්ල එළ කුකුළු මස් කඩය	මොහොමඩ් ඉෆාම් මොහොමඩ් ඉමාස්, 414, හරස් පාර, හංවැල්ල.	1,058,600.00
කහටපිටිය අස්මඩල තොටුපල	දෙබැගමගේ හර්ෂ උදයංග, නො.9/5, අකරවිට, කොස්ගම.	74,000.00
පාදුක්ක සනීපොළ	බෝධිය බදුගේ චන්ද්‍රිකා බන්දුමතී නො.50/5, දෙල්ගහවත්ත, ගලගෙදර, පාදුක්ක.	4,302,200.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

02.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ පිළිබඳ තවත් අදහස් ඉදිරිපත් කිරීමට තියෙනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදියට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දකුමාරසිංහ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

මිල.ඟට 05 - (03) යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මන්ත්‍රීතුමියට අවස්ථාව ලබා දෙනවා.

05 - (03). ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අංක 439 දිද්දෙණිය උතුර ග්‍රාම සේවා වසමෙහි දිද්දෙණිය බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් බංඩාරවත්ත ප්‍රදේශයට යන පාර, මෙම ප්‍රදේශයට හා බෞද්ධාගමට ඉතාමත් වටිනා මෙහෙවරක් ඉටු කල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩ විසූ විහාරාධිපති අපවත් වී වදාල අති පූජ්‍ය නිල්වල සුමන නායක

ස්වාමීන් වහන්සේට ගෞරවයක් ලෙස මෙම බංඩාරවත්ත පාර "පුජ්‍ය නිල්වල සුමන නාහිමි මාවත" ලෙස නම් කර දෙන මෙන් මෙම ගරු සභාවට මා විසින් යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දකුණු ප්‍රභාති අල්මේදා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

02.ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ සම්බන්ධව වෙනත් අදහසක් නැත්නම් මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමියගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දකුණු ප්‍රභාති අල්මේදා මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

තේ විවේකය සඳහා සභාවේ වැඩ කටයුතු විනාඩි 15 කට කල් නියෙනවා.

**තේ විවේකය සඳහා සභාවේ වැඩ කටයුතු පෙ.ව. 11.30 ට අත්හිටුවන ලදී.
නැවතත් සභාවේ වැඩ කටයුතු පෙ.ව. 11.45 ට ආරම්භ කරන ලදී.**

ගරු සභාපතිතුමා

තේ විවේකයෙන් පසුව සභාවේ වැඩ කටයුතු නැවතත් ආරම්භ කරනවා. 05 – (04) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 – (04). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 - (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	වවුචර් අංකය හා දිනය	විස්තරය	මුදල රු.
01	28 – 32	2019 නොවැම්බර් මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ,	2,707,105.88

	2020.01.08	හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, පුස්තකාල, පෙර පාසල් හා විදුලි අංශයන්හි සේවයේ නියුතු ආදේශ සේවකයින් 51 දෙනෙකු හා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි සේවයේ නියුතු ව්‍යාපෘති සේවකයින් 55 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	
02	166 -170 2020.01.23	2019 දෙසැම්බර් මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථිර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 191 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම.	7,532,337.52

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (05). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	සීතාවක ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් 2019 වර්ෂයට අදාළව සමස්ත කාර්යමණ්ඩලය ඇගයීම සඳහා පැවැත්වීමට නියමිත ඇගයීම් උලෙල. ප්‍රචාරක කටයුතු 10,000.00 විදුලි ආලෝකකරණය 10,000.00 වේදිකාව සැරසීම 20,000.00 නැටුම් කණ්ඩායම් 20,000.00	සභා අරමුදල්	සරප්. ප්‍රධාන කාර්යාලය	180,000.00

	විශේෂ දේශනයක් සඳහා ගාස්තු 20,000.00 විචියෝ සහ ඡායාරූපකරණය 15,000.00 සංග්‍රහ කටයුතු 60,000.00 අවිනිශ්චිත වියදම් <u>25,000.00</u> <u>180,000.00</u>			
02	2020 වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන පැවැත්වීමට නියමිත සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කාන්තාවන් සඳහා දේශීය ආහාර, රසකාරක පිළිබඳව හා දේශීය ආහාර වර්ග සකසන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන. ස්වේච්ඡා බැනර් 3,000.00 ආචාර්ය සුපවේදී පබ්ලිසි සිල්වා මයාට ප්‍රවාහන ගාස්තු 9,000.00 නර්තන කණ්ඩායම් 02 ක් සඳහා 15,000.00 රසකාරක පිළිබඳව පොත් පිංචක් ලබා දීම (රු.25.00 × 350) 8,750.00 කෑම වට්ටෝරු පොත් මුද්‍රණය (රු.75.00 × 275) 20,625.00 කුළු බඩු ඇසුරණ (රු.150.00 × 275) 41,250.00 සංග්‍රහ කටයුතු 35,000.00 (සහභාගි වන කාන්තාවන්ට මාළු බනිස් 01 ක්, කිරි පැකට් 01ක්, හා ආරාධිත අමුත්තන් සඳහා) අවිනිශ්චිත වියදම් <u>15,000.00</u> <u>157,625.00</u>	සභා අරමුදල්	සරප්. ප්‍රධාන කාර්යාලය	157,625.00
03	2020 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි හංවැල්ල හා පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි සහයෝගයෙන් බෝ නොවන රෝග සායන 08 ක් පැවැත්වීම. රුධිර පරීක්ෂාවන් 720,000.00 (ප්‍රතිලාභීන් 1200 × රු.600.00) ප්‍රචාරක කටයුතු 25,000.00 අවිනිශ්චිත වියදම් <u>55,000.00</u> (සහභාගිවන්නන්ට කිරි පැකට් ලබා දීම)	සභා අරමුදල්	සරප්. ප්‍රධාන කාර්යාලය	800,000.00

	800,000.00																								
04	2020 වර්ෂය තුළ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වනු ලබන මාතෘ සායන වලට සහභාගි වන ගර්භණි මව්වරුන් සඳහා දරු ප්‍රසූතියට රෝහල් ගතවීමට ප්‍රථම ප්‍රදරුවාට අවශ්‍ය උපකරණ කට්ටල ලබා දීම. (මව්වරු 1436 × රු.1392.00)	සභා අරමුදල්	කරුණා ෂරීට් සෙනටර්, පමුණුව පාර, මහරගම.	1,998,912.00																					
05	2020 වර්ෂය තුළ සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් සියළු පෙර පාසල් වල ඉගෙනුම ලබන දරු දැරියන්ට දිවා ආහාරය සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් ලබා දීම. (එක් දරුවෙකු සඳහා මාසික වියදම රු 563.00 × දරුවන් 355 × මාස 10)	සභා අරමුදල්	ලංකා සතොස ලිමිටඩ්, හංවැල්ල.	1,998,650.00																					
06	වෙස්ප්‍රෝ ආරක්ෂක සේවය මගින් දිවා රාත්‍රී මුර සේවය සඳහා සේවකයින් යෙදවීම. <table border="1" data-bbox="252 996 817 1935"> <thead> <tr> <th>සේවා ස්ථානය</th> <th>දිවා සේවා මුරය</th> <th>රාත්‍රී සේවා මුරය</th> </tr> </thead> <tbody> <tr> <td>නැණපල මධ්‍යස්ථානය</td> <td>01</td> <td>01</td> </tr> <tr> <td>වැඩි ඒකකය - පාදුක්ක</td> <td>01</td> <td>01</td> </tr> <tr> <td>පාදුක්ක උප කාර්යාලය</td> <td>01</td> <td>01</td> </tr> <tr> <td>පාදුක්ක සනිපොල</td> <td>01</td> <td>02</td> </tr> <tr> <td>පාදුක්ක පුස්තකාලය</td> <td>01</td> <td>01</td> </tr> <tr> <td>කොස්ගම උප කාර්යාලය</td> <td>01</td> <td>01</td> </tr> </tbody> </table>	සේවා ස්ථානය	දිවා සේවා මුරය	රාත්‍රී සේවා මුරය	නැණපල මධ්‍යස්ථානය	01	01	වැඩි ඒකකය - පාදුක්ක	01	01	පාදුක්ක උප කාර්යාලය	01	01	පාදුක්ක සනිපොල	01	02	පාදුක්ක පුස්තකාලය	01	01	කොස්ගම උප කාර්යාලය	01	01	සභා අරමුදල්	සභාපති, වෙස්ප්‍රෝ ආරක්ෂක සේවය, ආර්ථික ප්‍රවර්ධන කාර්යාංශය, කොළඹ 10.	5,649,930.00
සේවා ස්ථානය	දිවා සේවා මුරය	රාත්‍රී සේවා මුරය																							
නැණපල මධ්‍යස්ථානය	01	01																							
වැඩි ඒකකය - පාදුක්ක	01	01																							
පාදුක්ක උප කාර්යාලය	01	01																							
පාදුක්ක සනිපොල	01	02																							
පාදුක්ක පුස්තකාලය	01	01																							
කොස්ගම උප කාර්යාලය	01	01																							

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

- 01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 02.ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව කරුණු දැන ගන්න මම මහ සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහ සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ. මේරි මාග්‍රට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධව අපි කාරක සභාවේදී යම් කාරණා කිහිපයක් සාකච්ඡා කළා. තවත් අදහස් ඉදිරිපත් කරනවාද.

මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදියට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (06). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවේ කොස්ගම උප කාර්යාලයේ වැඩ ක්ෂේත්‍ර කම්කරු 111 තනතුරේ සේවය කරන එම්. චතුරන්දි ලක්ෂාණ මහත්මිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හංවැල්ල ශාඛාව මගින් ලබා ගැනීමට නියමිත දේපල ණය සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිපූර්ණය කළ යුතු පොලී මුදල, මෙම සභාවට ප්‍රතිපූර්ණය කරන තෙක් එම පොලී මුදල සභා අරමුදල් මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හංවැල්ල ශාඛාව වෙත ගෙවිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාවත් ඒකමනිකව සභා සම්මත වූ යෝජනාවක් විදියට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ
මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමනිකව සභා සම්මත විය.**

05 – (07). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු කළුඅග්ගල වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලීය 2020.01.07 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2702 අංක දරණ ලිපිය මගින් දක්වා ඇති පහත උපලේඛනයේ සඳහන් මාසික වෙළඳපොළ කුලීය 2020.03.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

උප ලේඛනය	
කළුඅග්ගල වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලීය	
කඩ කාමර අංකය	මාසික කුලීය රු.
බිම් මහල 1	3,000.00
බිම් මහල 2	3,000.00
බිම් මහල 3	3,000.00
බිම් මහල 4	750.00
උඩු මහල 1	2,150.00
උඩු මහල 2	2,150.00
උඩු මහල 3	2,150.00
උඩු මහල 4	600.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාගේ
ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

05 - (08). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු කහහේන වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය 2020.01.07 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2830 අංක දරණ ලිපිය මගින් දක්වා ඇති පහත උප ලේඛනයේ සඳහන් මාසික වෙළඳපොළ කුලිය 2020.03.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

උප ලේඛනය	
කහහේන වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය	
කඩ කාමර අංකය	මාසික කුලිය රු.
බිම් මහල	13,500.00
පළමු මහල - 1	1,000.00
පළමු මහල - 2	100.00
පළමු මහල - 3	1,000.00
පළමු මහල - 4	1,250.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

- 01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 02.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
- 03.ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ අවුරුද්දේ නෙමෙයි මේක ඕනේ නම් අපිට ඊළඟ අවුරුද්දෙන් ගන්න පුළුවන් රු. 100/- යි. මේක දැන් අවුරුදු 7 ක් තිස්සේ ආපු එක අපි කතා කරලා හරියට කරුණු දැනගෙන මේ යෝජනාව ගෙනවා නම් එහෙනම් අපි සංශෝධන යෝජනාවක් ගේමු ඊට පස්සේ සභාව

එකඟ නම් ඒක විතරක් නියලා අනෙක් ටික සම්මත කරන්න පුළුවන් ඕනේ නම්. සංශෝධනයකට යටත්ව අපි අර සාකච්ඡාව කරලා ඒක විමසීමක් කරලා කරමු. කහහේන වෙළඳ සංකීර්ණයේ පළමු මහලේ අංක 02 කඩ කාමරය මේකට අදාල වෙන්නේ නැහැ එය සංශෝධනය කිරීමට යටත්ව ඉතිරි ටිකට මුදල් අය කළ යුතු යැයි කියන පදනමේ ඉදගෙන යෝජනාවට එකඟයිනේ හැමෝම. මේ යෝජනාව සංශෝධන වලට යටත්ව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

සංශෝධන යෝජනාව

05 – (08). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු කහහේන වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය 2020.01.07 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2830 අංක දරණ ලිපිය මගින් දක්වා ඇති පහත උප ලේඛනයේ සඳහන් මාසික වෙළඳපොළ කුලිය 2020.03.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

උප ලේඛනය	
කහහේන වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය	
කඩ කාමර අංකය	මාසික කුලිය රු.
බිම් මහල	13,500.00
පළමු මහල - 1	1,000.00
පළමු මහල - 3	1,000.00
පළමු මහල - 4	1,250.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම සංශෝධන යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත සංශෝධන යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

මිලඟට හදිසි යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 – (09). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	කොස්ගම පුස්තකාල ගොඩනැගිල්ල ඉදිරිපස වහලය සකස් කිරීම.	සභා අරමුදල්	සභාපති, කැලණි මිටියාවත 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	450,000.00
02	කොස්ගම පෙර පාසල් ගොඩනැගිල්ලේ දැල් ආවරණ ඉවත් කර ඇලුමිනියම් ජනෙල් යෙදීම.	සභා අරමුදල්	සභාපති, කැලණි මිටියාවත 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	275,000.00
03	කොස්ගම පෙර පාසල අසල ආවරණ තාප්පය කපරාරු කිරීම.	සභා අරමුදල්	සභාපති, කැලණි මිටියාවත 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	100,000.00
04	ඩී.එල් වැලිකල මාවත ඉතිරි කොටස සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය.	590,902.63
05	පාදුක්ක විද්‍යාල මාවත 1 වන පටුමග කොටසක් කොන්ක්‍රීට් කිරීම.	සභා අරමුදල්	සභාපති, 461, පාදුක්ක ග්‍රාම සංවර්ධන සමිතිය.	323,368.56
06	පාදුක්ක පොදු ක්‍රීඩාංගනයේ පාපන්දු ගෝල් කණු සකස් කිරීම. (අතිරේක ඇස්තමේන්තුව)	සභා අරමුදල්	සභාපති, 461, පාදුක්ක ග්‍රාම සංවර්ධන සමිතිය.	14,300.00
07	කනම්පැල්ල ලන්ද පාර කොටසක් සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, කනම්පැල්ල බටහිර ගොවි සංවිධානය.	660,000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ මේරි මාග්‍රට් මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මමත් යෝජනාවක් ඉදිරිපත් කලා මේ මහ සභාවට දාන්න කියලා. ඒක මේකට වැටිලා නැහැ. පාරක් තාර දාන එකක් ලක්ෂ දෙකක. මම ඉල්ලීමක් කරනවා ඒක ඇතුලත් කරන්න කියලා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගරිකා රූපසිංහ මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මගෙන් ව්‍යාපෘතියක් නියෙනවා. ඒකත් මේකට වැට්ලා නැහැ.

ගරු සභාපතිතුමා

පෙබරවාරි මාසෙහේ අපි ඊළඟ මහ සභාවට ඉදිරිපත් කරමු. පුළුවන් නම් බලන්නම්. නැත්නම් ඊළඟ මහ සභාවට ඉදිරිපත් කරමු.

මේ යෝජනාවත් ඒකමනිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ මේරි මාග්ට් මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමනිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

මීළඟට කාරක සභා වාර්තා සලකා බැලීම.

06. කාරක සභා වාර්තා

06 – (01) 2020.01.21 පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, පරිසර කමිටුවේ ගිය සැරේ වාර්තාවේ ගැටළුවක් ඇවිල්ලා තිබුණා මාවනගම පාදුක්ක අංක 180/සී රවින්ද්‍ර මද්දුමගේ මහත්මයාගේ තමන්ට අසල ටින්කර් ගරාජයක් හා පින්තාරු මධ්‍යස්ථානයකින් නියෙන පීඩාව සම්බන්ධව. ඒක පහුගිය වාර්තාවේ තිබුණා. මේ වාර්තාවට ඇවිල්ලා නැහැ. මොකද්ද වුණේ කියලා අපිට දැන ගන්න පුළුවන්ද. ඒ කාරණාව පහුගිය මාසේ වාර්තාවේ තිබුණා ඉදිරි වාර්තාවට ගේනවා කියලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ වාර්තාවට ඒක ඇවිල්ලා නැහැ. අංක 180/සී මාවනගම පාදුක්ක පදිංචි රවින්ද්‍ර මද්දුමගේ මහත්මයා පැමිණිල්ලක් කරලා නියෙනවා තමන්ට ටින්කර් ගරාජයක් හා වාහන සේවා ස්ථානයකින් පීඩා සිද්ධ වෙනවා කියලා. ඒකට බලපත්‍ර මුකුත් නැහැයි කියලා. ඒක පහුගිය පරිසර කමිටු වාර්තාවේ ඇතුලත් වෙලා තිබුණා ඉදිරි කමිටුවේදී වාර්තා වෙනවා කියලා. නමුත් ඒ වාර්තාවට ඒක ඇවිල්ලා නැහැ. ඒක මොකද්ද වුණේ කියලා දැනගන්න කැමතියි.

ගරු සභාපතිතුමා

පරිසර කමිටුවේ ඒ ගැන කලා කලාද. ඒ ගැන පරිසර කමිටු වාර්තාවට ඇවිල්ලා නැත්නම් ඊළඟ පරිසර කමිටු වාර්තාවට ඒක ඉදිරිපත් කරන්න වෙයි වාර්තාවට ඇතුලත් කරන්න කියලා. නැත්නම් සංශෝධනය දාන්න ඒ කාරණය සාකච්ඡා වුණා නම් පරිසර කමිටුවේදී මහ සභාවේදී එකඟ වුණා නම් වාර්තාවට ඇතුලත් කරන්න කියලා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, කමිටු වල එන යෝජනාව එක වාර්තාවකින් ගොඩක් දේවල් අවසන් වෙලා යනවා. ඉස්සරහාට එන්නේ නැහැ මොනවාද වෙන්නේ කියන එක. ජනවාරි මාසේ තියෙන එක ඉදිරි වාර්තාවට එනවා කියලා කිව්වාට එනනින් එහාට එන්නේ නැහැ කිසිම වාර්තාවක්.

ගරු සභාපතිතුමා

පරිසර කමිටුවේ සභාපතිතුමා ඉන්නවා. මේක නැත්නම් ලියාගෙන බලන්න. සලකා බලන්න. ඒක පරිසර කමිටු වාර්තාවට එන්නේ නැත්තේ ඇයි කියලා සමත්ත මන්ත්‍රිතුමා කියන කාරණාව. ලේකම් මහත්තයා පොඩ්ඩක් බලන්න මොකද්ද තියෙන අඩුව කියලා. ඊළඟ කමිටුවේදී හරිගස්වන්නම් ගරු මන්ත්‍රිතුමා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිනි ජයවර්ධන මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මේ පරිසර කමිටුවේ ඩබල් ගේම් කාරයෙක් ඉන්නවා. ඒ ගැන පොඩ්ඩක් බලන්න ඕන. සනී හෙක්ටර් පිරිස් මැතිතුමාලා දෙන්නෙක් දූෂ්‍යමාන වෙනවා. මට ජේන්තේ ඩබල් ගේම් කාරයෙක් වගේ. ඒ ගැන සලකා බලන්න.

ගරු සභාපතිතුමා

මන්ත්‍රිතුමිය මොකද්ද කාරණය කියලා පැහැදිලි කළොත්.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිනි ජයවර්ධන මැතිතුමිය

සහභාගි වූ අය අතර සනී හෙක්ටර් පිරිස් මැතිතුමාලා දෙන්නෙක් ඉන්නවා. අපි දන්නේ නැහැනේ ඩබල් ගේමක් යනවාද කියලා. ඒ ගැන සලකලා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

ඒක වැරදීමක්. දෙදෙනෙක් නැත.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිනි ජයවර්ධන මැතිතුමිය

ඒ වුණාට අංක කරලා තියෙනවා. ගෙව්ම් කරන්නේ එක්කෙනාටනේ.

ගරු සභාපතිතුමා

ඔව්. මේක මුද්‍රණ දෝෂයක්. අපේ කාර්යමණ්ඩලය අතින් වූ මුද්‍රණ දෝෂයක් බව සඳහන් කරනවා. බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා කියලා දෙන්නෙක් නොව එක් කෙනෙක් පමණක් සිටින බව ප්‍රකාශ කරනවා. නම දෙපාරක් සඳහන් වෙලා තියෙනවා අංකයක් එක්ක. මන්ත්‍රිතුමිය පැහැදිලිතේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, පරිසර කමිටුවේ දිගින් දිගටම අපි ඉදිරිපත් කරපු කොස්ගම විලේජ් පොලිතින් ෆැක්ටරිය සම්බන්ධව නඩුවක් ගොනු කරනවා කිව්වා. ඒ සම්බන්ධව කිසිම තොරතුරක් නැහැ නඩුව ගොනු කරලාද කියලා දැනගන්න කැමතියි.

ගරු සභාපතිතුමා

කාරක සභාවක් යෝජනා කරනවාද.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම මේ සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහ සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මම නොදැන කාර්මික සේවා කමිටුව ගැන කලා කලා නෙමෙයි. දැනගෙන කලා කලේ. මොකද ආපහු සැරයක් කාරක සභාවක් බවට පත් කරන්න අනවශ්‍ය වෙයි කියලා මේ දේවල් කලා කලේ. ඒ නිසා කවුරුත් වැරදියට හිතන්න එපා. මම දන්නවා. නොදැන කලා කලා නෙමෙයි. දැන කලා කලේ. ආපහු සැරයක් කාරක සභාවක් කරන්න ඕන නැහැයි කියලා කිහිපවතාවක් කාරක සභාවක් කරපු නිසා. එහෙම ඕන නම් අපිට අදාල දේ ගැන කලා කරන්න පුළුවන්. මම වේලාව ඉතිරි කරගන්න මිසක් වෙන හේතුවක් නිසා නොවන බව සභාව දැනුවත් කරන්න ඕන. ඒ අදාල දේවල් කාර්මික සේවා කමිටුවට අදාල කරගන්න කියලාත් වාර්තා කරන අයට අපේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

2020.01.21 වන දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීම් වාර්තාවේ සහභාගි වූ ගරු මන්ත්‍රීවරුන්ගේ ලේඛනයේ වැරදිමක් දෙවරක් අංක 05 හා 06 ලෙස බී.සනී හෙක්ටර් පිරිස් මැතිතුමා ලෙස සටහන් වීම පහත පරිදි සංශෝධනය විය යුතුයි.

සහභාගි වූ

- 1.ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2.ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 3. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා

- 4.ගරු කාරක සභික - ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලනා මැතිතුමිය
- 5.ගරු කාරක සභික - බී.සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 6. ගරු කාරක සභික - කුමුදිනි ජයවර්ධන මැතිතුමිය

2020.01.21 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව ඉහත සංශෝධනයට යටත්ව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (02) 2020.01.24 කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, කාර්මික සේවා කමිටුවේ තුන්වෙනි පිටුවේ තුන්වෙනි කාරණය අංගමුව ප්‍රයිම් ලැන්ඩ් ඉඩමේ පොදු පහසුකම් කොටසින් කොටසක් පුද්ගලික කෙනෙකුට ලබා දීමට ඉල්ලීමක් කරලා තියෙනවා. මේකේ ඇත්ත තත්වය මොකද්ද කියලා දැනගන්න කැමතියි. මේ සම්බන්ධව සභාවට විරුද්ධත්වය ප්‍රකාශ කරලා ලියුමකුත් එවලා තියෙනවා කිහිපවිටක්ම සභාපතිතුමා වෙත. නමුත් ඒ ගැන කටයුතු කරන්නේ නැතුව ඒ ඉඩම සභාවෙන් මනින්න කටයුතු කරලා කියලාත් පසුව ලිපියක් එවලා තියෙනවා. මේක කාගේ උවමනාවක්ද මොකද්ද කාරණය කියලා මේ ඉඩම මෙව්වර ලබා දෙන්න කියලා දැන ගන්න කැමතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්තර් වින්තක දේවින්ද සමරවීර මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ කාරණය මේක ඇවිල්ලා තීරණය දීලා තියෙන්නේ අයි ආර් සී තීරණයක්. සභාපතිතුමනි මේක කලා කරන්න ඕන. මම කිහිපවිටක්ම කිව්වා මමත් බලවත් විරෝධය තියෙනකොට මිනිසුන්ගෙන් විරෝධය තියෙනකොට පිට මනුෂ්‍යයෙක් ඇවිල්ලා පොදු කොටසින් පාරක් ඉල්ලනවා. මම කමිටුවේ සභාපතිතුමාට කලා කළාම කිව්වා මේ අන්තිම තීරණය වැරදි කියලා. එතකොට කවුද මේක දැමීමේ. මම සභාවටම දැනගන්න කතන්දරය කියන්නම්. පුද්ගලික මනුෂ්‍යයෙක් ඇවිල්ලා වෙන්දේසි ඉඩමේ පොදු කොටසින් පාරක් ඉල්ලනවා. සරල කාරණය තමයි වෙන්දේසි කැල්ලේ මිනිසුන්ට තමයි ඒ පොදු ඉඩම අයිති. මිනිස්සු ඒකට කැමති නැත්නම් එතනින්ම තීරණයක් දීලා පිටත් කරන්න ඕන. ද්වේශ සහගත ලෙස මේ තීරණය දීලා තියෙන්නේ. මේක කලා කරන්න එනන ඉන්න අහිංසක මිනිහෙක් එනවා ජයසිංහ කියලා. ඒ විරෝධය එල්ල කරන නිසා ඒ පොදු කොටස අයිතේ ඉන්න ජයසිංහ මහත්තයාගේ ගෙදර ජලයන් එක පරික්ෂා කරන්න ඉල්ලලා. පුදුම තීරණයක් මේක. ඔයා කැමති නැත්නම් පාර දෙන්න ඔයාගේ ගෙදර ජලයන් එක දෙන්න. මේවගේ කරන්න පුළුවන්ද මිනිසුන්ට. අහිංසක මිනිස්සු ජලයන් පාස් කරලා ගෙවල් හදන්නේ නැහැ. පොඩි ගෙවල් හදාගෙන ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු අකමැති නම් ගරු සභාපතිතුමා ඒක එතනින් ඉවරයි. මේක මේ පුද්ගලික මනුෂ්‍යයෙකුට පාරක් දෙන්න මෙව්වර මැරෙන්න ඕනද. කැලී 80 ක් විතර තියෙන තැනට ගිහිල්ලා. මේ කමිටුවට ඇවිල්ලා අහිංසක මිනිසුන්ට මේ බලන්න මේකේ අග තියෙනවා සලකා බලා කාරක සභාව, එච්.එම්. ජයසිංහ මයාගේ අනුමත ගොඩනැගිල්ලේ පිටපතක් ඉදිරි කමිටුවට ලබා ගැනීමට තීරණය කරන ලදී. මොකද්ද ඒකේ තියෙන ගැලපීම.

පොදු කොටසට නියෙන ගැලපීම මොකද්ද අල්ලපු ඉඩමේ මනුෂ්‍යයාගේ ප්ලැන් එක ගේන්න. ඒ ප්ලැන් එක ගෙනත් ඒ මනුෂ්‍යයාට නඩු දාන්නද අනවසර ඉදිකිරීමක් කියලා. එහෙම නඩු දානවා නම් කොච්චර ප්ලැන් පාස් නොකරපු ඉඩම් නියෙනවාද මේ පැත්තේ. අපිට සභාවේ සල්ලි නියෙනවාද අනවසර ඉදිකිරීම් වලට නඩු දාන්න. මේවායේ තීරණ ගන්න එපා. කමිටුවේ සභාපතිතුමා කියනවා එතුමා දන්නේ නැහැලු. එතුමා එහෙම එකක් අගට දැමීමේ නැහැලු. කවුද එහෙනම් ලියලා නියෙන්නේ. අහිංසක මිනිසුන්ට එහෙම කරන්න එපා. ගරු සභාපතිතුමනි මිනිසුන්ට උදව් කරන්න අපි ඇවිල්ලා ඉන්නේ. මේ මනුෂ්‍යයෝ එනවා අපේ ගෙදර කපා කරන්න දවස් ගණන්. ඒ මිනිස්සු බය කරලා ඇරලා. ඒවා කරන්න එපා. අපි ඉන්නවා මන්ත්‍රීවරු කොට්ඨාසයේ. අපෙන් අහන්න. අපි මේ නීති දන්නවා. කැලි කඩන හැටිත් දන්නවා. වෙන් කරන හැටිත් දන්නවා. එහෙම කරන්න එපා ලේකම්තුමාටත් මම කියන්නේ.

ගරු සභාපතිතුමා

මේකේ ඉල්ලීමක් ආවා

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම මේ සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහ සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ මේරි මාගුට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

කාර්මික සේවා කාරක සභාවේ කපා කරපු දේවල් ඒ සංශෝධනයට යටත්ව සලකා බලනවා.

2020.01.24 වන දින පැවති කාර්මික සේවා කාරක සභා රැස්වීම් වාර්තාවේ පෙර කමිටුවේ ප්‍රගතිය අංක 03 පහත පරිදි සංශෝධනය විය යුතුයි.

2020.01.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (10) යටතේ දැක්වෙන පාදුක්ක, කණුකැටිය, අංගමුව, ග්‍රීන් ෆීල්ඩ් එස්ටේට් (ප්‍රයිම් ලැන්ඩ්) ඉඩමේ බිම් කැබලි අයිති සියලුදෙනා විසින් "ප්‍රයිම් ලැන්ඩ් ඉඩමේ පොදු කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවට ලබා දී ඇති ඉඩම හරහා පාරක් ඉල්ලීම" හිසින් යුතුව 2019.10.18 දිනැතිව පොදු කටයුතු සඳහා ඉඩමේ පදිංචි අය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට වෙන් කර දී ඇති ඉඩම් කැබලිල හරහා පාරක් ලබා දෙන ලෙස අසල ඇති ඉඩමේ අයිතිකරු වන අශෝක ධර්මරත්න යන අය විසින් ඉල්ලීම් කර ඇති අතර

නීත්‍යානුකූලව මෙම ඉඩම් කැබලි පරිහරණය කල හැක්කේ මෙම ඉඩමෙහි ඇති ඉඩම් කැබලි අසුවක පමණ ජීවත් වන ජනතාවටය. අප විසින් ඉදි කරන ලද බුදු මාදුර දැනට ඉතා යෝග්‍ය ලෙසින් පවත්වා ගෙන යන අතර ඊට අමතරව එහි ජීවත් වන අයගේ දරුවන්ට ක්‍රීඩා සඳහා ක්‍රීඩා පිටියක් ද ඉදි කිරීමටද ඉල්ලා ඇත. මෙම ඉඩම හරහා පාරක් දීම පිළිබඳව අප සියලු දෙනාම එකඟවීම අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින අතර එසේ පාරක් ලබා දීම නීතියට පටහැනි බවත්, එම නිසා එම ඉල්ලීමට අනුමැතිය ලබා නොදීමට කටයුතු කරන ලෙස අත්සන් සහිත ඉදිරිපත් කරන ලද ලිපි සලකා බැලූ කාරක සභාව, දෙපාර්ශවය සමඟ සාකච්ඡා කළද, මේ සම්බන්ධයෙන් තීරණයකට පැමිණීමට නොහැකි වූ බැවින් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2020.01.24 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව

**ඉහත සංශෝධනයට යටත්ව
මහ සභාව විසින් සලකා බලන ලදී.**

06 - (03) 2020.01.27 නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, නිවාස කමිටුවේ එදා සභාපති හැටියට කටයුතු කළේ මම. අංක 15 යටතේ ප්‍රජා සංවර්ධන නිලධාරී විසින් බෝ නොවන රෝග හඳුනා ගැනීමේ වෛද්‍ය සායන වැඩසටහන පිළිබඳව සඳහන් කරද්දී අපි එහි සංශෝධනයක් එකතු කළා. ගියවර නොදුන් ස්ථාන වලටත් උප කාර්යාල වලටත් අනුපාත වශයෙන් බෙදී යන පරිදි ඒ අවස්ථාවන් ලබා දෙන්න කියලා එය සටහන් වෙලා නැහැ.

ගරු සභාපතිතුමා

කාරක සභාවේ මන්ත්‍රීවරුන් පිළි ගන්නවාද එහෙම දෙයක් වුණා කියලා. අයෝම මන්ත්‍රීතුමාත් ඒ ගැන කලා කලා. ඒ ගැන කලා නම් සංශෝධනයක් විදිහට වාර්තාවට ඇතුළත් කරන්න ඕන. ඒ අදාල කොටස වාර්තාවට ඇතුළත් කරන්න.

**2020.01.27 වන දින පැවති නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ
වාර්තාවේ ලිපි ලේඛන සලකා බැලීම අංක 15 යටතේ සඳහන් කාරණයට පහත
කොටසද එකතු විය යුතුයි.**

ප්‍රජා සංවර්ධන නිලධාරී විසින් "බෝ නොවන රෝග හඳුනා ගැනීමේ වෛද්‍ය සායනය පැවැත්වීම 2020" හිසින් යුතුව 2020.01.27 දිනැතිව 2020 වර්ෂය සඳහා සිතාපන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සායන 08 ක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර වෛද්‍ය සායනය හංවැල්ල හා පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් සිදු කරනු ලබන අතර මෙම සායනයේ දී රුධිර සිනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීමත් අක්ෂි පරීක්ෂාවත්

දත්ත පරීක්ෂාවන් සුවනාර් රෝග පරීක්ෂාවන් ඇතුළුව බෝ නොවන රෝග පරීක්ෂාවන් සිදු කිරීමට අදාළව සකස් කරන ලද රු. 800,000.00 ක ඇස්තමේන්තුව සලකා බැලූ කාරක සභාව, හංවැල්ල හා පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් පසුගිය වර්ෂයේ සායන නොපවත්වන ස්ථාන හා උප කාර්යාල වලට අනුපාත වශයෙන් බෙදී යන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දීමටත් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාව වෙත යොමු කිරීම සුදුසු බවටත් කාරක සභාව තීරණය කරන ලදී.

2020.01.27 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව ඉහත සංශෝධනයට යටත්ව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (04) 2020.01.28 මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව.

2020.01.28 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (05) 2020.01.13 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2020.01.13 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (06) 2020.01.28 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2020.01.28 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07. ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.

07 – (01) 2019 දෙසැම්බර් මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

2019 දෙසැම්බර් මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහ සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ.

ගරු සභාපතිතුමා

මිලඟට ගරු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ. ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මගේ පෞද්ගලික ප්‍රකාශයක් නියෙනවා මම ඒක ඉදිරිපත් කරනවා. දුම්රිය රක්ෂිතය දිගේ නිවෙස් වලට ගමන් කිරීමට මාර්ගයක් ලබා ගැනීම සම්බන්ධවයි. හිඟුරල කොට්ඨාසයේ 428/A, ග්‍රාම නිලධාරී වසමේ ප්‍රධාන මාර්ගයේ සහ දුම්රිය මාර්ගය දෙකම එකිනෙකට ළංවී ගමන් කරන නිසා සමහර නිවෙස්වලට හා වෙන්දේසි ඉඩම්වලට දුම්රිය හරස් මාර්ග ලබා දී ඇත. මෙම හරස් මාර්ග වලින් ඇතුළු වී දුම්රිය රක්ෂිතය දිගේ ගමන් කර නිවෙස් වලට යන නිවැසියන් හට මහත් දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවේ. සමහර හරස් මාර්ග පුද්ගලිකව මුදල් ගෙවා ලබාගෙන තිබෙන නිසා එම ස්ථාන වලින් අනෙක් නිවෙස්වලට ගමන් කිරීමට එම නිවැසියන් විසින් තහනම් කර දුම්රිය දෙපාර්තමේන්තුවටද දන්වා ගමන් කිරීමට නොහැකි අයුරින් කණු සිටුවා ඇත. මෙම හේතුව නිසා සමහර නිවෙස් සාදා ගැනීමට අවශ්‍ය උපකරණ ගෙන ඒමට පවා නොහැකි වී ප්‍රධාන මාර්ගයේ දමා කර මතින් නිවෙස් වලට ගෙන යාම සිදු වේ. මෙම නිවෙස්වල නිවැසියන් අසනීප වූ අවස්ථාවල ත්‍රිවිල් එකක් ගෙන්වා රෝහල වෙත ගෙන යාමටද මෙම මාර්ගයේ ඉඩ පහසුකම් නොමැත. එම නිසා මෙම කරුණ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවත් සමඟ සාකච්ඡා කර එක් දුම්රිය හරස් මාර්ගයකින් ඇතුළු වී රක්ෂිත දිගේ ගමන් කර නිවෙස්වලට යාමට මාර්ගයක් සකසා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

මංජුල වීරරත්න මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයන් 03 ක් නියෙනවා. සභාව අහන් ඉන්න එකඟයිද? තුනක් දුන්නාට මට දෙන්න වෙන්තේ එකයි. මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ නැති නිසා සනී මන්ත්‍රීතුමාගේ එකයි 04 යි. පුළුවන් කරන්න. ඒ නිසා හැමෝම කරන ප්‍රකාශ එකකට සීමා කරගන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

වග පින්තාරිය (පාදුක්ක) මාර්ගය කාපටි කිරීමෙන් පසු ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ජලනලයක් මාගා ආයතනය මගින් මෙම මාර්ගයේ එලීම නිසා මෙම මාර්ගය වසර කිහිපයක් පුරා විවිධ තැන්වලින් කඩා මේ වනවිට මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇත. මෙම මාර්ගය කැඩීම සඳහා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට රු. මිලියන 142ක මුදලක් මාගා ආයතනය ගෙවා ඇත. 2020 ජනවාරි 27 වන දින මෙම ජලනල එලීමේ වැඩ අවසන් කර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට මෙම මාර්ගය නැවත මාගා ආයතනය භාර දී ඇති බැවින් තැන්පත් කළ මුදල් භාවිතා කර කඩිනමින් පෙර තත්වයට මෙම මාර්ගය සකස් කර දීමට කටයුතු කළ යුතුව ඇත. එබැවින් කඩිනමින් මෙම කටයුත්ත සිදු කිරීම සඳහා පහත ස්ථාන හා පුද්ගලයන් මෙන්ම ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.

- I. පළාත් ආණ්ඩුකාරතුමියට
- II. සභාපති, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය
- III. විධායක ඉංජිනේරු, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය

IV. සභාපති / ලේකම් පාදක්ක සම්බන්ධීකරණ කමිටුවට යොමු කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා.

ගරු සභාපතිතුමනි දෙවනි එක. නැගෙනහිර හේවාගම් කෝරලයේ විවිධ සේවා සමුපකාර සමිතියේ පසුගිය දිනෙක පැවති මහ සභා නියෝජිතයන් පත් කර ගැනීමේ නිලවරණයේදී ප්‍රාදේශීය කිහිපයකට පසුගිය කාලයේ රු කෝටි. 54ක මූල්‍ය වංචාවක් සිදු වූ කාලයේ කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ නිදෙනෙකුද පත්ව ඇත. මේ වනවිට ඔවුන් නැවත අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වීම සඳහා දැඩි වෙහෙසක් දරණ බව ආරංචි වේ. මේ පිරිස නැවත මහ සභාවට හෝ අධ්‍යක්ෂක මණ්ඩලයට හෝ පත් වුවහොත් මෙම කෝටි 54 මූල්‍ය වංචාවේ ගනුදෙනු හා ලේඛන වලට විශාල තර්ජනයක් ඇති වන අතර, එය ඉදිරි නීති කටයුතු හා ජනතාවට කරනු ලබන නින්දාවකි. එබැවින් නීතිමය වශයෙන් මෙන්ම ස්වභාවික යුක්ති මූලධර්ම වලට පටහැනි වන ආකාරයෙන් මොවුන් ප්‍රධාන කාරක සභාවට පත් වුවහොත් එය ජනතාවට මෙන්ම රටටද සුදුසු තත්වයක් නොවේ. එබැවින් මේ පිළිබඳව සොයා බලා ඔවුන් නිදෙනා ප්‍රධාන කාරක සභාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් පහත අයට දන්වා යවන ලෙස ඉල්ලමි.

- I. අතිගරු ජනාධිපතිතුමා
- II. පළාත් ආණ්ඩුකාරතුමිය
- III. පළාත් සමුපකාර කොමසාරිස්තුමිය

ගරු සභාපතිතුමා

මේවා ඔබතුමාගේ ප්‍රකාශයක් විදියට තමයි යවන්න වෙන්නේ. ඡන්ද දායකයින්ගේ අයිතියක් පත් කරන එක.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ඔව් ඔව් කමක් නැහැ. මගේ පෞද්ගලික ප්‍රකාශය. මගේ පෞද්ගලික නමින් යවන්න. තුන්වෙනි එක මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව රටට ජනතාවට කළ පාඩුව රු මිලියන 18000 කට වැඩිය. මේ පිළිබඳව සියලු දෙනා කලා කළද රු මිලියන 19000 කට වැඩි අගයක් ඇතැයි කියන Entrust Securities හා Entrust Ltd Plc ගනුදෙනුව මහ බැංකුව හා අනෙකුත් පාර්ශවයන් විසින් මග හරිමින් සිටී. ප්‍රාථමික වෙළඳපොල නැරඹිකාර සමාගමක නැන්පත් කල (බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් මිලට ගත්) මුදල් එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ම පිහිටුවන ලද මහ බැංකුව අනුමත නොකල මූල්‍ය ආයතනයක් බව කියන Entrust Ltd Plc වෙත මාරු කර 2011 වසරේ සිට 2016 වන තෙක් මහ බැංකුව සිදු කළේ කුමක්ද? එවකට හිටපු සභාපති අපේ නිවාඩි කබිරාල් මහතාගෙන් මෙන්ම මහ බැංකු නිලධාරීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ යුතු නොවේද? මෙම ගනුදෙනුව තනිකරම ජනතාවගේ මුදල් කොල්ල කා හොරුන් නිදැල්ලේ සිටින එකකි. මේ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතුය. මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කතිකාවක් ගොඩනගා ජනතාව දැනුවත් කරන ලෙස පහත සඳහන් අයට දන්වා යවන ලෙස ඉල්ලා සිටිමි.

- I. විපක්ෂ නායක සජීව් ප්‍රේමදාස මැතිතුමා
- II. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එම්. මරික්කාර් මැතිතුමා
- III. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා
- IV. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් හඳුන්තෙන්නි මැතිතුමා
- V. වර්තමාන මහ බැංකු අධිපතිතුමා
- VI. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සිරස ප්‍රවෘත්ති අංශය සිරස රූපවාහිනිය

ඉතා ඉක්මණින් ලිපි යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

වෙනත් ප්‍රකාශ නැහැ මන්ත්‍රීතුමන්ලාගේ. අපේ ප්‍රකාශයක් තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පසුගියදා දිගින් දිගටම ඔවුන්ගෙන් ඉල්ලීම් කරනු ලැබුවා ඉල්ලීම් ගණනාවක් මේ කාණු පද්ධතිය සහ යම් යම් කාරණා සම්බන්ධයෙන්. නමුත් ඔවුන් පහුගිය කාලයේ ඒ සියළු දේවල් මග ඇරලා වසර ගණනාවක් තිස්සේ අපි කතා කරපු දේවල් ගැන කතා නොකර මග හරිමින් කිසිදු වාර්තාවක් ලබා නොදෙමින් කටයුතු කරන තත්වයක් තමයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ තියෙන්නේ. ඒ නිසා අවිස්සාවේලේ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලය මේ ආසනයේ මාර්ග සංවර්ධනය සම්බන්ධව කිසිදු විධිමත් විදිහේ කටයුත්තක් නොකරන ආයතනයක් බවට පත්වෙලා තියෙනවා. හංවැල්ල නගරයේ ඒ වගේම අනෙකුත් තැන් බැලුවාම මේ සම්බන්ධව ඒ අයගේ අවශ්ය කටයුතු සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හංවැල්ල නගරයේ තිබෙන්නාවූ ස්ථාන ගණනාවකම හාලිඇල බෝක්කුව සංවර්ධනය කිරීම එකේ අපිට ලියුම් එවනවා මේකෙන් ඩෙංගු මදුරුවන් බෝවෙනවා කියලා. නමුත් වතුර බහින්නේ තැන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කරන්නා වූ බෝක්කු සංවර්ධනය නොකිරීම හේතුවෙන් වතුර රැදීම නිසා. මේ ගැන අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා ටෙන්ඩර් කවුරුවත් අරගන්නේ නැහැ කියලා මේක අපේ වැරද්දක් නෙමෙයි. මේක මාර්ග සංවර්ධන අධිකාරියේ බරපතල වැරද්දක්. ඒ මාර්ගය වසර ගණනාවකින් සංවර්ධනය නොකිරීම ඒ වගේම අපේ දැනුණි මන්ත්‍රීතුමියගේ ගෙයින් එහා පැත්ත සුළු වැස්සකටත් යට වෙනවා. අපි මේ ගැන විවිධ කාරණා ගැන කතා කළා. කවදාවත් මාර්ග සංවර්ධන අධිකාරිය අපි කැඳවලා එතුමියන් හිටියා. අපිත් හිටියා අපි කිව්වා ඒ අයගේ වාර්තාව දෙන්න කියලා මේ සඳහා විකල්ප මොනවාද යෝජනා කරන්නේ කියලා. නමුත් ඒ සම්බන්ධව අවශ්‍ය කරන දේවල් ලබා දුන්නෙන් නැහැ. මාර්ග සංවර්ධන අධිකාරියට ඒ කටයුත්ත කරන්නත් බැරිවුණා. ඒ වගේම හංවැල්ල පල්ලෙහා පල්ලිය ගාව යට වෙනවා. නමුත් අපි ඒකට වාර්තාවක් ඉල්ලුවා. ඒකට මොකද කරන්නේ කියලා ඒක හදන්න කිව්වා. ඒ ගැන වාර්තාවක් දෙන්නෙන් නැහැ. පොඩි වතුරක් ගැලුවත් එතනත් යට වෙනවා. මෙහෙම පහත්ගම නගරය පොඩි වර්ෂාවටත් වතුර ඇවිල්ලා වතුර ගලාගෙන යන්නේ නැතුව එතනත් යට වෙනවා. වැස්ස කාලෙට අපි හැමදාම ඒ ගැන කතා වෙනවා. පස්සේ අපි නිහඬ වෙනවා. ඒවගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පල්ලෙහා පාර හරහා බෝක්කුව ඒකත් පොඩි කටක් තියෙන්නේ. හැමදාම වැස්ස කාලේට මම, ප්‍රාදේශීය ලේකම්තුමා, ඇමතිතුමාලා, මන්ත්‍රීවරු අපි ගිහිල්ලා බෝක්කුව අස්සට

ඔලුව දාලා බලනවා. යට වුණහම කටවල් පොඩ්ඩි කියනවා. ඒක තමයි ප්‍රශ්නේ කියනවා. නමුත් ඒකට විසඳුමක් මාර්ග සංවර්ධන අධිකාරියට අවුරුදු ගණනාවටම මේවාට යම් සාධාරණ වූ විසඳුමක් ලබා දෙන්න අපොහොසත් වුණා මාර්ග සංවර්ධන අධිකාරිය. ඔවුන්ගෙන් වෙච්ච අඩුපාඩු රාශියයි හංවැල්ල අපේ බල ප්‍රදේශයට. මේ ගැන කරන්න කියලා අපි ඔවුන්ට ලිපි යැව්වා අපිට උත්තරයක් එවන්නෙන් නැහැ. සාකච්ඡාවක් දෙන්නෙන් නැහැ. එකම එක සාකච්ඡාවකටයි ආවේ. එදා පොරොන්දු වෙලා ගියා මාසයක් ඇතුළත ඒගොල්ලන්ගේ යෝජනා ඒ ගොල්ලෝ ඉදිරිපත් කරනවා සහ අපිට ඒ යෝජනා දෙනවාය අපේ පැත්තෙන් දේශපාලන අධිකාරිය පැත්තෙන් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි මේ එක කාරණයක්වත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉෂ්ට කළේ නැහැ. එහෙම නොතිබ්ච්ච වේලාවක ඇවිල්ලා පහුගිය දවසක මේ හංවැල්ල පොළ නියෙන තැන අළුත් පොළ නියෙන තැන වතුර බහින්නේ නැති හේතුව අපේ පොළට ඇතුළුවෙන තැන නියෙන බෝක්කුවේ වතුර බහින්නේ නැති එකයි කියලා නිර්දේශ කරන්න සාකච්ඡා පවත්වමින් හිටියේ. ඒ වේලාවේ සිද්ධියක් ඇති වුණා. එතනදී අපි අතින් වචන හුවමාරුවක් ඇති වුණා. ඒ අය නීතිය ක්‍රියාත්මක කරන්නත් ගියා කියලා ආරංචි වුණා. එවැනි තත්වයක් තමයි අපිට කතා කරන්න බැරි සංවර්ධන කමිටුවේ කතා කරන මේ ප්‍රදේශයේ සංවර්ධනය කරන්නේ නැතුව අවසානයේ අපේ ස්ථාන වල නියෙන අක්‍රියකාරී තත්වය නිසා තමයි මේ වතුර බහින්නේ නැත්තේ මේ දේවල් වෙන්වේ කියන කාරණය ඒත්තු ගන්වන්න තමයි මේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඉතා පහත් නින්දිත විදිහට කටයුතු කරමින් යන්නේ. මේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා, සහකාර ඉංජිනේරුවරයා, කළුඅග්ගල කාර්යාලයේ කාර්මික නිලධාරී මේ සියලු දෙනා එක්ව මේ සියලු වරද ප්‍රාදේශීය සභාවේ නියෙන බෝක්කු කටවල් අවහිර වීමෙන් කියලා මෙවැනි පුංචි පුංචි කාරණා දාලා ඒ අයගෙන් වෙච්ච දේ මඟ හැරීම සඳහා වූ පහත් උත්සාහයක යෙදෙනවා. ඒ නිසයි මම මේ පිළිබඳ ප්‍රකාශ කළේ. මම මේ පිළිබඳ කතා කරන්න ගියහම ඒ අයට වචන කතා කරන්නත් බැහැ. ඒ අයට කියන්නත් බැහැ. ඒ පිළිබඳ වාද විවාද වෙන්වත් බැහැ. ඒ නිසා නීතියට ගිහිල්ලා අපේ පැත්තට මේ වැරදි දාන්න උත්සාහ කිරීමක් තමයි මම දැක්කේ. ඒ මීට සති දෙකකට තුනකට ඉස්සෙල්ලා අපි කතා කළහම මම මේ සභාව දැනුවත් කළේ අපේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉතාමත් දුර්වලයි මේ අවිස්සාවේල්ල ආසනයේ. මේ මාර්ග පද්ධතිය හා ඒ අයට අයිති නමුත් සිදුකළ යුතු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට බැරිවීම ගැන කතා කළහම ඒ අය අපේ පැත්තට ඒ චෝදනා එල්ල කරන්න හදනවා මිසක් ඒ අයගේ පැත්තෙන් වෙන්ව නියෙන යුතුකම හා වගකීම ඉෂ්ට නොකරන කාර්යාලයක් හා නිලධාරී පිරිසක් ඉන්න මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයක් බව මම වාර්තා කරනවා. මම කියනවා මාධ්‍යයටත් මේ පිළිබඳ කරුණාකරලා කියන්න මේ අය හංවැල්ල නගරයට මේ මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් පහුගිය කාල සීමාවේ මොනම විදියෙවත් සාධාරණයක් ඉෂ්ට කළේ නැති කාර්යාලයක් හා නිලධාරීන් ඉන්න තැනක් කියලා මම අද ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ සඳහා ඕන තරම් අවශ්‍ය සාක්ෂි ඕනෙ නම් ලිපි ලේඛන අපි සතුව තියෙනවා. කතා කරලා තියෙනවා. හැබැයි ඒ එක දෙයක්වත් කළේ නැහැ. ආපහු මහ වර්ෂාවක් ආවහම ඒ අයත් එක්ක ගිහිත් අපිට ආයි සැරයක් බලන්න පුළුවන් යට වෙච්ච තැන්

සහ බෝක්කු. මේ සියල්ල ආයි ආයි ගිහින් බලන්න වෙන තැනට මේ අය පත් කරලා තියෙනවා. මේ වසර ගණනාව ඇතුළත මම මේ දැනුවත් කළේ. ඒ නිසා මට සමහර විට නීතිය ඉස්සරහට යන්න වෙයි. මේ ගැන කතා කරන්න වෙයි. ඒ මේ කාරණ සම්බන්ධයෙන් කතා කරන්න ගිහිල්ලයි කියන එක මම පැහැදිලිව මේ වේලාවේ ප්‍රකාශ කරනවා. ඒ ගැන කතා කරන්න ඕන. මම කලා කරන්න ගිහින් තමයි ඒ අය නීතිය ඉදිරියට ගියේ. මාර්ග සංවර්ධන අධිකාරියේ තත්වය ඕකයි කියන කාරණය මම කියනවා. මේ අවිස්සාවේල්ල මාර්ග සංවර්ධන ඉංජිනේරු කාර්යාලය සහ ඒ අවට ඉන්න අනෙකුත් කාර්යාලයේ ඉන්න නිලධාරීන්ගේ තත්වය ඕකයි කියන ආයි වැස්සාම බලන්න පුළුවන් මේ හංවැල්ලට මේ පහත්ගමට මොකද ආපහු වෙන්නේ කියලා හොඳාකාරවම බලාගන්න පුළුවන් තත්වය ආයි උදා වෙනවා. කිසි වෙනසක් වෙලා නැහැ. කිසි සංවර්ධනයක් කරලා නැහැ. ආයි ඔය පරණ තත්වම උදා වෙනවා කියන කාරණේ තමයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඒ ගැන මම ප්‍රකාශ කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, අපේ විපක්ෂ නායක ජයන්ත රණවක මැතිතුමාටත්, ගයාන් දුමින්ද මැතිතුමාටත්, සුසන්ත සිසිරකුමාර රූපසිංහ මැතිතුමාටත්, අමල් පුස්සලේ මැතිතුමාටත් ඒ අය සියළුදෙනාට නිවාඩු ඉල්ලා තියෙනවා. ඒ අයට නිවාඩු අනුමත කරන්න කියලාත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

ඒවගේම ඔබතුමාට අමතක වුණු මාලනී වන්දලනා මන්ත්‍රීතුමියටත්, ඔල්ගා අතුකෝරල මන්ත්‍රීතුමියටත්, යසිරු රාජපක්ෂ මන්ත්‍රීතුමාටත්, ලියනගේ වන්දන කුමාර මන්ත්‍රීතුමාටත්, වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාටත් නිවාඩු අනුමත කරන්න මමත් යෝජනා කරනවා.

මට පොඩි වෝදනාවකුත් කළානේ කාන්තාවන් සම්බන්ධ වැඩසටහන් කරනවා කියලා. ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගැබිණි මව්වරුන් සඳහා දෙරණ මාධ්‍ය ජාලය එක්ව පවත්වනු ලබන සංගීත විකිත්සක වැඩසටහන 2020.02.11 වන දින එනම් හෙට දින උදේ 9.30 ට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වනවා. ඒ සඳහාත් සහභාගි වෙන්න කියලා ගරු මන්ත්‍රීතුමන්ලා හැමෝටම ආරාධනා කරනවා. මංජුල මන්ත්‍රීතුමාටත් කියනවා එන්න කියලා. එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිර්දේශිත වැඩසටහනක් බව අමතක කරන්නත් එපා. මගේ අයවැය ලේඛනයේ ඔබ ඡන්දය දීපු අයවැය ලේඛනයේ සඳහන් වෙච්ච කාරණාවක් කියන එකත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා. ඒ සඳහා සහභාගි වෙන්න.

අද දින මහ සභාවේ වැඩ කටයුතු අවසන් කිරීමට සුදානම් වෙන්නේ. අද දින සභාවට සහභාගී වුණු ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාටත් ස්තූතියත් ගෞරවයත් මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලයටත්, කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන්ටත් අපේ ගෞරවයත් ස්තූතියත් පුද කරනවා. සහභාගී වූ සියළුදෙනාටම ස්තූතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 2.00 ට නිමාවට පත්විය.